





1

18 විශේෂාංග රූප සටහන්
රාජ්‍ය ආදායම, වියදම සහ ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ශේෂයන්

*2024 වාර්ෂික ආර්ථික විවරණයෙහි 1.21 සංඛ්‍යා සටහනෙහි දක්වා ඇති පාද සටහන බලන්න

අඛණ්ඩව පැවති අයවැය හිඟයන් ඇතුළුව දශක ගණනාවක් තිස්සේ පැවති රාජ්‍ය මූල්‍ය අංශයේ අසමතුලිතතාවයන් 2022 දී තීරණාත්මක ස්ථානයකට ළඟා විය. රාජ්‍ය මූල්‍ය අංශයේ අඛණ්ඩව පැවති ගැටලුකාරී තත්ත්වයන්, නොගැලපෙන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික බිඳවැටීම හේතුවෙන් මෙම අර්බුදය ඇති විය. ඊට ප්‍රතිචාර වශයෙන්, 2022 මැද භාගයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන (IMF-EFF) යටතේ, ආදායම් මත පාදක වූ රාජ්‍ය මූල්‍ය ගැළපීම් කෙරෙහි අවධානය යොමුකරමින් රජය රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය දියත් කළේය. මෙම ක්‍රියාමාර්ග, රාජ්‍ය ආදායම් ශක්තිමත් ලෙස වර්ධනය වීම, වියදම් පාලනය කර ගැනීම, සහ ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ශේෂයන් කැපී පෙනෙන ලෙස වැඩිදියුණු වීම මගින් පෙන්නුම් කරන සැලකිය යුතු පරිවර්තනයකට තුඩු දී ඇත.

2024 වන විට, අඛණ්ඩව දෙවන වසරටත් ධනාත්මක ප්‍රාථමික ශේෂයක් රාජ්‍ය මූල්‍ය අංශය අත්කර ගත්තේය.

මෙම ප්‍රවණතාව, ප්‍රතිපත්තිමය වෙනස්කම් නොමැතිව පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර, අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සහ ණය අඩු කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයන්ගෙන් සිදුවන ඕනෑම අනපේක්ෂිත වෙනස්වීම්කින්, ඉතා අපහසුවෙන් උපයාගත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව විය හැක.